

දැකුණු ජළුන් ඇඩියාලන දෙපාරතමේනතුව

අරං වාර්තික තරිකැප්පාය - 2019



8 କେଣ୍ଟିଯ
ପେରଦୀଗ ଜାଗନ୍ନାଥ


ନମ୍ବି/ବିଲୁଗ ଅଂକଟ୍ୟ : -

ಕುಲಯ : ಪಂಡ 02ಡಿ.

- 16 සිට 20 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රහෙලිකාව ඇසුලෙන් සපයන්න.

පහලට

- සිරස නමුව මේ පොලට යන ස්ථාපන හිතය අයන් රාගය මේ නමින් හැඳින්වේ.
- ගායනයේ දී වාදනයේ දී නැතනයේ දී කාලය මතිනු ලබන මෙම මේ නමින් හැඳින්වේ.
- සිතාරය හා එස්ට්‍රාරය යන සංගිත හාණ්ඩ අයන් වර්ගය මේ නමින් හැඳින්වේ.



හරහට

- තාල පදයක පළමු මාත්‍රාවේ සිට අවසාන මාත්‍රාව තෙක් එක් වරක් වාදනය කිරීම මේ නමින් හැඳින් වේ.
- කාලයේ වෙශය මේ නමින් හැඳින්වේ.

(ලකුණු 2x20=40)

II කොටස

- පළමුවන ප්‍රශ්නය අනිවාරය වේ. පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 3 කට පිළිතුරු සපයන්න.

- i. බිලාවල් රාගය හා ගුපාලි රාගයේ ආරෝහණ අවරෝහණ ස්ථාපන ලියන්න. (ලකුණු 4)
 - මධ ආරෝහණ අවරෝහණ ලියන ලද රාගයේ ස්ථාපන හිතයේ මුල් කොටස හිත ස්ථාපන ප්‍රස්ථාර කරන්න. (ලකුණු 4)
 - මධ උගත් හැන් හිතයක මුල් කොටස ලියන්න. (ලකුණු 4)
 - සිතාරයේ ප්‍රධාන තත නම් කරන්න. එය වාදනය කරනු ලබන උපකරණයේ නම කුමක් ද? (ලකුණු 4)
 - "සිරසරු සාර කෙනෙ" හිතය ගයන ගායකයා කුවුරුන් ද? (ලකුණු 4)

- පහත සඳහන් වූව පුරවා ඒ අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

i.	තාලයේ නම	මාත්‍රා	විභාග	යේකාව
		10		දි නා දි දි නා නා දි දි නා
		4		දා දිං - දා දා දිං - තිං - දා දා දිං -

- ii. මෙම තාල් දෙකට ගැලපෙන රිද්ම රටා 2 ක් ඇදින්න. (ලකුණු 6)
 - ඉහත තාලරුපවලට අදාළ දේශීය තින් නම් කරන්න. (ලකුණු 4)
 - ඉන් එක් තින් රුපයක් අදාළ බෙරපදයක් ප්‍රස්ථාර කර දක්වන්න. (ලකුණු 4)
- i. තුරුති හා නාඩිගම නිර්මාණය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයින් දෙදෙනකු පිළිවෙළින් ලියන්න. (ලකුණු 4)
 - තුරුති හා නාඩිගම නාට්‍ය වල නම් දෙක බැඩින් ලියන්න. (ලකුණු 4)
 - තුරුති හා නාඩිගම නාට්‍ය ගෙයෙහින් පිළිබඳව මධ දන්නා කරුණු 3 බැඩින් වෙන වෙනම ලියන්න. (ලකුණු 6)
- ii. තුරුති හා නාඩිගම නාට්‍ය සඳහා යොදාගත්නා වාද්‍ය හාණ්ඩ වෙන වෙනම ලියන්න. (ලකුණු 4)
 - තාඩිගම් රු දක්වනු ලබන ස්ථානය නම් කරන්න. (ලකුණු 2)
- 4 "සරණයි සරණයි බුද්ධිං සරණයි"
 - ඉහත ගී පාදයේ සැද්මන් ගණන කිය ද? (ලකුණු 4)
 - ඉහත ගී පාදයේ මින් ගණන කිය ද? (ලකුණු 4)
 - මෙම ගී පාදය අයන් ගී විශේෂය නම් කරන්න. (ලකුණු 2)
 - ගැමී සංගිතයේ විශේෂ ලක්ෂණ 05ක් ලියා දක්වන්න. (ලකුණු 10)
- i. ස්ථාපන පුවරුවක් ඇදා, එහි ස, රි, ග, ම, ප, ධ, නි, ස් යන ස්ථාපන ලකුණු කර දක්වන්න.

(ස්ථාපන පුවරුව ඇදීමට ල. 2) - (ස්ථාපන 8 නම් කිරීමට ල. 8)
- ii. සිතාරය හා එස්ට්‍රාරය යන සංගිත හාණ්ඩ පිළිබඳව මධ දන්නා කරුණු 4 ක් වෙන වෙන ම ලියන්න.

(ලකුණු 8)
- iii. සිතාරයේ නිර්මානවරයා නම් කරන්න.

(ලකුණු 2) } (20)